

1. මූල්‍ය ප්‍රකාශන

1.1 වියාචනයකළ මතය

ශ්‍රී ලංකා ප්‍රධාන සංගමයේ (“සංගමය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සහ 1993 අංක 47 දරන ක්‍රිඩා (සංශෝධන) පනතේ 9වන වගන්තිය මගින් සංශෝධිත 1973 අංක 25 දරණ ක්‍රිඩා පනතේ 21 (අ) වගන්තියේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සංගමයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මා හට නොහැකි විය.

1.2 වියාචනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කරනු ලබන කරුණු මත පදනම්ව මා විසින් මතයක් ප්‍රකාශ කරනු නොලැබේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, ආදායම් ප්‍රකාශනයේ, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රමාණාත්මක අයිතම විකල්ප ක්‍රම මගින් තහවුරු කිරීමට හෝ සත්‍යාපනය කිරීමට මට නොහැකි විය.

මේ හේතුවෙන්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සැකසෙන වටිනාකම් හෝ අයිතමයන්වල වාර්තාගත හෝ වාර්තා නොකළ වටිනාකම් හෝ ගනුදෙනු සම්බන්ධයෙන් කිසියම් ගැලපීමක් කිරීමට අවශ්‍ය දැයි මට නිශ්චය කිරීමට නොහැකි විය.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංගමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් තැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සංගමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති වලට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව සංගමයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ වගකීම වේ. කෙසේ වුවද මතය වියාවනය සඳහා පදනම ජේදයේ විස්තර කර ඇති කරුණු හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සපයා ගැනීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබා ගැනීමට මා හට නොහැකි විය.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සහ අනෙකුත් මූලාශ්‍රවලින් ලැබුණු රු. 20,576,991 ක මුදලක් සංගමයේ ආදායමක් ලෙස හඳුනාගෙන නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචිත වර්ෂය සඳහා ආදායම සමාන ප්‍රමාණයකින් අඩුවෙන් දක්වා තිබුණි.	මෙම මුදල් සංගමයේ කටයුතු සඳහා යොදා නොගත් බැවින් මෙම මුදල ආදායමක් ලෙස දක්වා නොමැත.	ගිණුම්කරණ කාලපරිච්ඡේදයට අදාලව සංගමය වෙත ලැබෙන සියලු මූල්‍ය ප්‍රකාශන තුළ නිවැරදිව හඳුනාගත යුතුය.

1.5.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොමැතිවීම

විෂය	මුදල රු.	සාක්ෂි නොමැතිවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ජූඩෝ ගොඩනැගිල්ල සහ වේදිකාව නවීකරණය සහ ප්‍රතිසංස්කරණය	10,489,340	බිල්පත්, රිසිට්පත්, වැඩ නිම කිරීමේ සහතිකය, භාරදීම සහ භාරගැනීමේ සහතික වැනි ලේඛනමය සාක්ෂි	අදහස් ලබා දී නොතිබුණි.	ගෙවීම්වල නිරවද්‍යතාවය සන්නිරීක්ෂණය කිරීම සඳහා සියලුම ලේඛනමය සාක්ෂි සැපයීමට කටයුතු කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති රෙගුලාසි ආදිය වෙත යොමුව.	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
-------------------------------------	--------------	------------------------------	----------

2024 මැයි 03 දිනැති අංක 2382/32 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කරන ලද 2024 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසි

- (i) II සංගමයේ ව්‍යවස්ථාව නීතිමය බාධක සංගමය ක්‍රීඩා කොටසේ සංගමය ආරම්භ කළ දින හේතුවෙන් ශ්‍රී ලංකා රෙගුලාසි වලට 3(1)(i) සිට මාස 3ක් ඇතුළත පුඩෝ සංගමයේ අනුකූලව කටයුතු වගන්තිය ලියාපදිංචි කිරීම සඳහා ක්‍රීඩා ව්‍යවස්ථාව ලියාපදිංචි කළ යුතුය. සංවර්ධන කර නොතිබුණි. දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.
- (ii) III ප්‍රධාන සාමාජික ක්‍රීඩා සමාජ අදාළ වාර්තා ක්‍රීඩා සංගමය ක්‍රීඩා කොටසේ 6 සහ කලාපීය ක්‍රීඩා සමාජවල සංවර්ධන අධ්‍යක්ෂ රෙගුලාසි වලට (xx) (අ) ක්‍රියාකාරකම් අධීක්ෂණය හා ජනරාල් වෙත ඉදිරිපත් අනුකූලව කටයුතු වගන්තිය අධීක්ෂණය සඳහා පහසුකම් කරනු ලැබේ. කළ යුතුය. සැලසීම සඳහා වන වාර්තා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂය සඳහා සංගමයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 509,114 ක ඌණතාවයක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 23,317,309 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයේ රු. 23,826,423 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ප්‍රධාන හේතුව වූයේ පෙර වසරට සාපේක්ෂව ජාත්‍යන්තර පුඩෝ සම්මේලනයෙන් (IJF) ලැබුණු ප්‍රදාන රු. 21,971,860 කින් අඩු වීමයි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් පුඩෝ ක්‍රීඩාවේ දියුණුව සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා විධිමත් දත්ත පදනම් පද්ධතියක් ස්ථාපිත කර නොතිබූ බැවින්, එය ශ්‍රී ලංකාවේ පුඩෝ ක්‍රීඩාවේ දියුණුවට අහිතකර ලෙස බලපාන ලදී	ඉදිරියේදී විධිමත් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබේ	සංගමය විසින් විධිමත් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 ජාතික ක්‍රීඩා දින දර්ශනයට අනුව, සමාලෝචනයට භාජනය වන වර්ෂය තුළ ජාත්‍යන්තර තරඟාවලි 17 ක් සහ ජාතික තරඟාවලි 17 ක් සහ ජාතික කළ පරිදි පවත්වා නොතිබුණි.	අනුග්‍රාහකත්වය නොලැබීම හේතුවෙන් තරඟාවලි සැලසුම් තරඟාවලි පැවැත්වීමට කටයුතු කළ යුතුය.	සංගමය සැලසුම් කළ අප්‍රමාදීව පැවැත්වීමට කටයුතු කළ යුතුය.

තරභාවලි 10 ක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, තත්‍ය කාර්ය සාධනය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

3.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළ ජාත්‍යන්තර තරඟාවලි සඳහා රු. 2,880,644 ක මුදලක් වැය කර තිබුණද, ජාත්‍යන්තර තරඟාවලි සඳහා සහභාගී වූ ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ විස්තර, එම ක්‍රීඩකයින් සහ නිලධාරීන් සඳහා ලැබුණු තේරීම් කමිටුවේ නිර්දේශ, සහභාගිවන්නන් සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගෙන් ලැබුණු අනුමැතිය සහ සහභාගිවන්නන් දිවයිනට ආපසු පැමිණි බවට පිළිගත හැකි සාක්ෂි සංගමය විසින් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	අදාළ තොරතුරු හිටපු සභාපතිවරයා සහ විධායක කමිටුව විසින් සංගමයට ඉදිරිපත් කර නොතිබුණි.	සියලුම ලේඛනගත සාක්ෂි විගණනය සඳහා ලබා දිය යුතුය.	